

( 14 )

## අශ්වයාගේ පරිණාමය හා ගෘහානුෂ්ටකරණය සිදු වූ අයුරු

වාමිනි දේශානි බාලසුරිය

සිව් වැනි වසර

chamzbale@hotmail.com

### හැදින්වීම

සත්ත්වයන්ගේ පරිණාමය තුළ දී ඇත් වසර දස ලක්ෂ 135 පෙර ක්ෂේරපායින් බිඟි වූ බව සැලකෙන අතර කාලනුකුම්කව තාතියික යුගයේ අවසානයේ වන විට බල්ලන්, උරන් වැනි ක්ෂේරපායි සතුන්ගේ පූර්වජයන් බිඟි වීම සිදු විය. මේ අතරින් අශ්වයා වනාහි ගක්තිමත් කුර ඇති වේගයෙන් දුවන ගාක හක්ෂක ක්ෂේරපායි සතෙකි. මමාලියා වර්ගයෙහි පෙරිසොච්ක්වීලා (Perissodactyla) ගෝනුයෙහි එක්වීබේ (Equidae) කුලයට අශ්වයා අයත් වේ. බුරුවා හා සිඩා ද මේ කුලයට අයත් සතුන් වේ (හෙටිංඛාරච්චි, 1998, 279). ශ්‍රී ලංකාවෙන් ද එතින්හාසික යුගයට අදාළ ව අශ්වයා පිළිබඳ සාධක හමුවන බැවින් මාගේ අවධානය මෙහි දී යොමු වන්නේ අශ්වයාගේ පරිණාමය හා ගෘහානුෂ්ටකරණය පිළිබඳව ය.

### පරිණාමය

අශ්වයා ද ඇතුළත් කුර සහිත සතුන් Phenacodontidae යන සත්ත්ව වර්ගයෙන් පරිණාමය වූ බව සැලකේ. මෙම සත්ත්ව වර්ගය පැලිමිසින (Paleocene) යුගයේ ආරම්භයේ සිට මධ්‍ය ඉයෝසින (Middle Eocene) යුගය (අවු දස ලක්ෂ 70-25) දක්වා යුරෝපයේ ජ්වත් වී ඇත. ප්‍රමාණයෙන් බැටැලුවකුට සමාන මෙම සතුන්ගේ ගරීරය සතුරන්ගෙන් මිදි වේගයෙන් දිවයා හැකි පරිදි සකස් වී ඇත.

අශ්වයාගේ ලක්ෂණ පෙන්වන පූර්වජයන් ඉයෝසින (Eocene) අවධියේදී උතුරු ඇමරිකාවේ ජීවත් විය. එයෝහිප්පස (Eohippus) නමින් හැදින්වෙන එම සත්ත්වයා පොක්ස් වෙරියර වර්ගයේ බල්ලකුට වඩා විශාල නොවූ සත්ත්වයෙකි (කොස්තා, 1989, 49). මොවුන් විසුවේ ගංගා ඉවුරුවල ඇති පත් වර්ග සහිත තණ පිටිවනිවල වූ වෘක්ෂලතාදිය අතර වනාන්තර අද්දර හෝ වගරුබීම් පෙදෙස්වල ඇවේදිමින් ගස්වල පහළ අතුවල ඇති පතු හෝ කුඩා ගාක ආහාරයට ගත් බව සැලකේ (ග්‍රොවි සහ නෙවල්, 1964, 802). තණ කොළ විකිමට යෝග්‍ය වූ සංකීරණ හැඩ පූරුෂකම් සහිත වූ සැලකිය යුත් දත් තිබේ ඇත (හෙටිංඛාරච්චි, 1998, 279). හිස් කබල සැහැල්ල එකක් විය.

අශ්වයාගේ ඉතා පැරණි මූතුන් මිත්තෙක් අවුරුදු කොට් 5 කට පමණ පෙර ඉයෝසින අවධියේ දී ඇමරිකාවේ විසුවේ ය. එයෝහිප්පස (Eohippus) නමින් හැදින්වෙන උ වගරුවල

පිවත් වූ කුඩා සතෙක් විය ( හෙටිඛාරවිච්, 1998, 283). එයෝහිපුස් සතුන් (වසර මිලියන පනහකට පමණ පෙර මුල් ඉයෝසිනා අවධියේ සිට මධ්‍ය ඉයෝසිනා අවධිය අතරතුර) ඔරෝහිපුස් (Orohippus) බවට පරිණාමය වී ඇත. ඔරෝහිපුස් යන්නෙහි අර්ථය වන්නේ 'කදුකර අශ්වයා' යන්නය. ඔරෝහිපුස්ට කාෂ ගරිරයක් සතු විය. දිගටි හිසක් ඇත. පුරුව ගාතා කෙටිවු ය. අපර ගාතා දිග ය. දුව, පැන, ඇවේද ජ්වත් වීමට යෝගා පරිදි ගරිරය නිර්මාණය වී ඇත. පුරුව ගාතාවල ඇගිලි හතරක් ද අපර ගාතාවල ඇගිලි තුනක් ද තිබිණි. එයෝහිපුස් හා ඔරෝහිපුස් අතර පැහැදිලි වෙනස්වීම ඇත්තේ දන්තායනයේ ය. පුරස්වාර්වක දත් කුරු ය. අවසානයට ඇති පුරස්වාර්වක දතෙහි හැඩා භාවය කාර්යය වාර්වක දතට මාරු වී ඇත. දැඩි ගාක ආහාරයට ගැනීම නිසා එමගින් ඔරෝහිපුස්ට ආහාර ඇඟිලීමේ හැකියාව ලැබේ ඇත.

මෙම සත්ත්ව විශේෂය කුමයෙන් විකාසයට පැමිණ එපිහිපුස් (Epihippus) පරිණාමය වී ඇත. මධ්‍ය ඉයෝසිනා අවධියේ එනම් වසර මිලියන හතලිස් හතකට පෙර ජ්වත් ව ඇත. සිරස්ව තැගී තිබුණු දත් ප්‍රමාණය කුමයෙන් අඩු වී ඇති අතර එවායේ කිරීටය හොඳින් සකස් වී ඇත.

ඉයෝසිනා අවධියේ අවසාන හාගය වන විට, උතුරු ඇමරිකාවේ ප්‍රදේශයන්හි දිය පහරවල් අඩු වී වියලි ගිය අතර වඩා විශාල පිටිවනි වැනි වූ කැලැ අධික විය (හෙටිඛාරවිච්, 1998, 802). මෙම තත්ත්වය නිසා සතුරන්ගෙන් ගැලීම පිණිස වෙශය වැදගත් විය. මේ සියලු තත්ත්වයන්ට ඔරෝත්තු දිය හැකි මෙසොහිපුස් (Mesohippus) නමින් හැඳින්වෙන මුල් කාලින අශ්ව විශේෂයක් අවුරුදු 3 1/2 පෙර ඔලිගොසිනා අවධියේ දී ජ්වත් විය (හෙටිඛාරවිච්, 1998, 283). මෙසොහිපුස්ගේ ගාතාවල ඇගිලි අඩු වී තිබුණි. එනම් පුරුව හා අපර ගාතාවල ඇගිලි තුන බැඟින් තිබෙන සේ පිහිටා ඇත. පුරුව ගාතාවල සිවිවැනි ඇගිල්ල හාවිත කර තොමැත. ගාතාවල පැත්තෙහි වූ ඇගිලි ක්ෂීණ වී තිබිණි. මෙසොහිපුස් මධ්‍ය ඔලිගොසිනා යුගය වන විට වදු වී ගිය බවට සාධක පවතී (හෙටිඛාරවිච්, 1998, 283).

අවුරුදු දෙකෝටියකට පමණ පෙර, එනම් මයෝසිනා අවධියේදී එයෝහිපුස් (Miohippus) තැමැති මුල් අශ්වයා ජ්වත් වී ඇත (හෙටිඛාරවිච්, 1998, 283). එයෝහිපුස් මුල් මයෝසිනා යුගය වන විට ක්‍රමික පරිණාමයක් පෙන්වමින් පරිණාමිය ධාරා දෙකක් ඔස්සේ යමින් එක කොටසක් ප්‍රෙයරි තණ බිම්වල ද තවත් කොටසක් වනාන්තරවල ද ජ්වත් වී ඇත. මේ අශ්වයාගේ සිවිවැනි පා ඇගිල්ල සම්පූර්ණයෙන් ක්ෂීණ වී ගොස් ඇත (හෙටිඛාරවිච්, 1998, 283). දත් දික් වී තිබිණි.

මුල් මයෝසිනා අවධියේ උතුරු ඇමරිකාවේ බිජ වූ කැලෝබැටිපුස් (Kalobatippus) දෙවනු ව යුරෝපයට හා ආසියාවට සංක්‍රමණය වී ඇත. පුරුව ගාතාවල දෙවනි හා හතරවෙනි ඇගිලි දිගු වන අතර එවා වනාන්තරවල ඇවේදීමට යෝගා වන පරිදි නිර්මාණය වී ඇත.

මුහුණේ හැඩා තුතන අශ්වයාට සමානකමක් දක්වන පැරාහිපුස් (Parahippus) මධ්‍ය මයෝසිනා අවධියේ බිජ වන අතර පැරාහිපුස්ගේ පුරුව්පයා ස්ටේප්ස්හි බිම්වල සිටි එයෝහිපුස් ලෙස සැලකේ. උතුරු ඇමරිකාවේ ජීවත් වූ මෙම සත්ත්වය ගරී ප්‍රමාණයෙන් පෝනියකුට

සමාන ය. හිස් කබල දිගු ය. තුන්වෙනි ඇගිල්ල සක්තිමත් හා විශාල වන අතර එයට මූල්‍ය ගරීරයේ ම බර දරා සිටිය හැකි ය.

හිප්පාරියන් (Hipparium) යන විශේෂයට අයිති ආදි අශ්වයන් මයෝසින අවධියේ අවසන් හාගයේ ජීවත් වූයේ උතුරු ඇමරිකාව, යුරෝපය, ආසියාව හා ප්‍රීකාව ආග්‍රිත බිමිතලයන්හි ය. හිප්පාරියන් ගණයේ අශ්වයන්ගේ හැඩරුව තුනතන අශ්ව හැඩරුවට සමාන බවක් පෙන්වුව ද, ගාත්‍රා සතරෙහි ම කුරය ලෙස පොලොව හා ගැටෙන ඇගිලි කෙළවරට අමතර ව, පොලොව හා නො ගැටෙන පරිදි පිටතට යොමු වුණ අවධියේ ඇගිලි දෙක පිහිටා තිබේ, කැඳී පෙනෙන වෙනසකි. උරහිස් තෙක් දේහ උස මිටර 1.4 පමණ ය. තමා පිටුපස හඳු එන විලෝපිකයකුගෙන් බේරීමට අඩු කාලයකදී වැඩි ධාවන වේගයක් ලබා ගැනීමේ හැකියාව නො අඩුව තිබේ.

ප්ලයෝසින (Pliocene) අවධියේ අවසාන හාගයේ දී, එනම් මිට අවුරුදු විසි ලක්ෂයකට පමණ පෙර තනි පා ඇගිල්ලකින් යුත් ගාත්‍රා සහිත ප්ලයෝහිපුස් (Pliohippus) තමින් හැඳින්වෙන තුනතන අශ්වයාට වඩ වඩාත් සමානකම් දක්වන අශ්වයෙක් පරිණාමය වී සිටි බවට සාධක පවතී. පුරුව හා අපර ගාත්‍රවල පැත්තෙහි වූ ඇගිලි ඇට කිරී බවට ක්ෂීණ වී තිබුණේ ය.

| එයෝහිපුස්  | තුනතන එකුස්   |
|--|---|
| <ul style="list-style-type: none"> <li>■ පුමාණයෙන් කුඩා වීම.</li> <li>■ මැනවින් වෙන් වූ ඇගිලි තිබේ.</li> <li>■ හිස් කබල සැහැල්ලු ය.</li> <br/> <li>■ සරල දත් පිහිටීම.</li> </ul> | <ul style="list-style-type: none"> <li>■ පුමාණයෙන් විශාල වීම.</li> <li>■ ගාත්‍රවල විදුර (distal) කොටස් දික් වීම.</li> <li>■ ගාත්‍රවල පාර්ශ්වික ඇගිලි පින වීම.</li> <li>■ හිස් කබලෙහි ඉදිරි කොටස සාජේක්ෂ ලෙස දික් වීම.</li> <li>■ වාර්වක දත්වල ගැමුරුකම හා ඒවායේ ආහාර අමුරන කුට (lophs) වැඩි වීම.</li> <li>■ පුරුංවාර්වක දත්වල ව්‍යුහය වාර්වක දත්වල ව්‍යුහයට සම්පූර්ණයෙන් ම වාගේ සමාන වීම.</li> </ul> <p>(හෙටිටිආරච්චි, 1998,<br/>283)</p> |

අවුරුදු දස ලක්ෂයකට පෙර ඒලඩිස්ටොයින (Pleistocene) අවධියේ ද නැතත් අශ්වයා අයත් වන ගණයට (එකුස්) ම අයත් අශ්වයින් ඇති විය (හෙටිටාරවිචි, 1998, 283). මෙම සත්වයාට ආහාර ඇඟිරිය හැකි දත් ද ගක්තිමත් කුර සහිත වේගයෙන් දිවීමට උපකාරීවන ගාතා ද විය. අවුරුදු කෝරී පහකට පමණ පෙර සිටි එයේහිපූස් හා නැතත් එකුස් අතර සිදුවී තිබෙන වෙනස්කම් පහත දක් වේ.

අශ්වයාගේ පරිණාමය විශේෂයෙන් වැදගත් වන්නේ පාරිසරික වෙනස්වීම්වලට අනුලෝධ ලෙසින් රුපාකාරයේ වෙනස් විම අතර ඇති සම්බන්ධතාවය නිසා ය. ත්‍රියාසික යුගය පුරාවට වනාන්තර හා කාන්තාර ද වෙනස් වී තාණ භුමි හා මහා තාණ භුමි (ස්වේප්ස්) බෙහි කරමින් ඉමහත් විපර්යාසයන් සිදු වූ කාලවකවානුවකි. එයේහිපූස්ගේ කාලයේ පැවැති වනාන්තර පරිසරය හා උගේ උලාකැමී පුරුද්ද ද අනුක්‍රමයෙන් තුරන්වීමත් සමගම ඔවුන් අතර සිටි ජ්වත් විය හැකි සත්ව ප්‍රශේදයන්ගේ වරණයට එය රැකුලක් විය. මේ අතර ජව සම්පන්න මාංශ හක්ෂක සතුරන්ගේ සමකාලීන පරිණාමය නිසා අශ්වයින්ට තණ බිම් හරහා වේගයෙන් දිවිය හැකි වන අන්දමින් ගාතා විකාශනය වීමට එය හේතුවන්නට ඇත. මෙසේ කාලානුක්‍රමයෙන් වර්තමාන අශ්වයා දක්වා පරිණාමය සිදු වූ බව පැහැදිලි ය.

### අශ්වයා ගෘහාණිතකරණය පිළිබඳ මුළුම සාධක

අශ්වයා පිළිබඳ ලැබෙන මුල් පුරාවිද්‍යාත්මක සාධකයක් ලෙස ඉහළ පුරාකිලා (Upper Paleolithic) අවධියට අයත් ප්‍රංශයේ ලැස්කොස් (Lascaux) ගුහාවල ඇති (17,300) අශ්වයන්ගේ විතු සැලකිය හැකි ය. මෙම විතු මගින් තිරුපනය වනුයේ එවකට මිනිසුන් විසින් කැලැ අශ්වයන් මස් සඳහා දඩියම් කිරීම බව සිතිය හැකි ය. උතුරු කසකස්පානයේ බොටායි (Botai) සංස්කෘතිය (ක්‍රි.පූ.3500-3000) තුළ ගෘහාණිතකරණය සතුන් අතර අශ්වයාට ප්‍රධාන තැනක් හිමි වී ඇත (Levine,2005,6). මෙම ජනවාසයේ කුණු කසල තැන්පතු අතර තිනි විශාල ප්‍රමාණයක් සත්ව අස්ථී හමු වී ඇති අතර එයින් 65% සිට 99% ම අශ්වයින්ට අයත් වේ. තව ද අශ්ව කිරී ලබා ගත් බවට ද සාධක වශයෙන් මෙම ජනවාසයේ තිනි හමු වූ අශ්වයන්ගේ කිරීවල මේද කොටස උරා ගත් වළං කැබලි ක්‍රි.පූ. 3500 අයත් බව කාලනිරණය කර ඇත.

### ගෘහාණිතකරණය

වර්තමානයේ ගෘහාණිතකරණය කළ සතුන් අතරින් අශ්වයාට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. 'Domesticus' යන ව්‍යුහය ලෙසින් භාජාවෙන් බිඳී ආවකි. මෙහි සිංහල අර්ථය ගෘහාණිතකරණය යන්නයි. සත්ත්ව ගෘහාණිතකරණය ආරම්භය මධ්‍ය ශිලා යුගයේදීම සිදුවන අතර සාරවත් වන්ද්වංකය ආණිතව එහි නවකිලා කේන්ද්‍රස්ථානයක් පැවතිණි. සාරවත් වන්ද්වංකය ලෙස ගඟන්වන්නේ යුප්පේස් - වයිග්‍රීස් ගංගා නිමින (ක්‍රි.පූ. 9000-7500) ආණිත ප්‍රදේශවලට ය. සත්ත්ව ගෘහාණිතකරණය පිළිබඳ මුළු පර්යේෂණ කළ රොබට බෛඩ්වුඩ්ගේ අදහස වන්නේ සාරවත් වන්ද්වංකයේ මුළුන් සත්ත්ව ගෘහාණිතකරණය සිදු වී පසු ව අනෙක් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වූ බවයි.

විසිවන සියවස කුලදී විවිධ පර්යේෂකයන් අශ්වයන් කුමන අරමුණක් සඳහා කුමන ස්ථානයක, කෙදිනක ගෘහාශ්‍රිතකරණය කළේද යන්න පිළිබඳ විවිධ අදහස් පළ කරන ලදී. අශ්වයා මුළුන් ගෘහාශ්‍රිතකරණය සිදු කිරීම පිළිබඳ අදහස් සාර්ථකත ව මෙසේ දැක්වීය හැකි ය.

- නවකිලා හෝ මුල් ලෝකඩ යුගය අතරදී සිදු වූ බව
- ආහාර හෝ ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රයෝගනයට ගත් බව
- යුක්කෙනය, කසකස්ථානය, බටහිර යුරෝපය හෝ තැගෙනහිර යුරෝපය ආශ්‍රිත ව සිදු වූ බව

මුල් යකඩ යුගයේ කුරුගන්වරුන්ගේ සුසාන වන Pazyryk, Bashadar හා Ak-Alakha යන පුද්ගලයන්ට අයත් හිමිව යට වූ සුසානවල පස් තටුව අතර තිබේ අශ්වයන් පළදින තෝන් ලැබුව, කටකලියාව, සැදැලය හා අශ්ව ඇදුම හොඳින් සංරක්ෂණය වී තිබේ හමු වී ඇත (Levine,2005,5). මෙසේ අශ්වයන් පිළිබඳ සාධක සුසාන අතර තිබේ හමු වීමෙන් අනිතයේ සිට මිනිසා හා අශ්වයා අතර සම්පාදන පැවැති බව තහවුරු වේ.

මැතක දී අශ්වයා ගෘහාශ්‍රිතකරණය ආරම්භය සම්බන්ධයෙන් ස්ථාන දෙකක් පිළිබඳ අවධානය යොමු විය. එම ස්ථාන දෙක Dereivka yd Botai වේ. Botai හි අශ්වයන්ගේ ඇටකටු විශාල සංඛ්‍යාවක් හමු වී ඇත. මේ ස්ථාන දෙකෙන්ම අශ්වයා ගෘහාශ්‍රිතකරණය සම්බන්ධයෙන් සාධක විශාල වශයෙන් ලැබෙන නිසා මුළුන් අශ්වයා ගෘහාශ්‍රිතකරණ සිදු කර ඇත්තේ කුමන ස්ථානයක ද යන්න නිශ්චිත ව හඳුනා ගෙන නොමැත. මේ වන විට සෞයා ගෙන ඇති පරිදි යුරෝපීයානු ස්ටේප්ස් හෙවත් සුළු ආසියා හා මධ්‍ය ආසියා බ්‍රිතාන්තා ක්‍රි.පූ.4000 මුළුන් ම අශ්වයා ගෘහාශ්‍රිතකරණ සිදු කර ඇත (ප්‍රේජ්වාල්ස්කි වල් අශ්වයා).

මුළුන් අශ්වයා ගෘහාශ්‍රිතකරණය කරන්නට ඇත්තේ කාශිකර්මාන්තය, කිරී හා ප්‍රවාහනය ලබා ගැනීම ආදි කාර්යයන් සඳහා විය යුතු ය. ප්‍රවාහනය සඳහා අශ්වයා යොදා ගත් ආකාර කිහිපයකි.

- අශ්වයා පිට නැගී යාම.
- අශ්වයෙකු හෝ අශ්වයන් දෙදෙනෙකු තවත් රථයකට සම්බන්ධ කිරීම.

අශ්වයා පිට නැගී ගමන් කර ඇත්තේ එක් පුද්ගලයෙකු පමණි. මෙහි දී අශ්වයා පිට නැගී යන පුද්ගලයාට තිසිදු අනතුරක් නොවී අදාළ ස්ථානය වෙත ගෙන යාමට හැකි වීමෙන් මිනිසුන් සතුව පවතනා සතුන් හිලැ කිරීමේ දක්ෂතාවය මනා ව පිළිඳිඟු වේ. අනෙකු කුමලේ දී අශ්වයෙකු හෝ අශ්වයන් දෙදෙනෙකු යොදා ගෙන රථයකට සම්බන්ධ කර ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගෙන ඇත. අනිතයේ දී අශ්වයන් තම ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගත්තේ සමාජයේ ඉහළ තනතුරු හෙබ වූ ප්‍රහුවරුන් ය. සිදුත් කුමරු පැවැදි වීමට ගියේ ද කන්ථික අසු පිට නැගී ය. කාවන්තිස්ස රුපුගේ දසමහා යෝධයන් අතරෙහි සිටි වේළුසුමන යෝධයා අශ්වයා පිට නැගී පලා යදි එලාර රුපුගේ ප්‍රධාන යෝධයා ඔහු ලුහු බැඳ ගියේ අජානේය අශ්වයා පිට නැගී ය. (මහාවංශය 21 පරි:48-58)

අශ්වයා වෙළඳ ගණුමෙනු සඳහා ද යොදා ගෙන ඇත. විදේශීය රටවලින් අප රටට ගෙන ආ භාණ්ඩ අතර අශ්වයන් ද විය. ක්‍රි.පූ තුන් වන ගතවර්ශයේ දී අනුරාධපුර රාජ්‍ය බලය ලබා ගත් සේන හා ගුත්තික අශ්ව වෙළඳුන් දෙදෙනෙකි. වෙළඳුමට පමණක් නොව අශ්වයන් ක්‍රියා ලෙස ද ප්‍රදානය කර ඇත. විජය රජුගේ අහිජේක මංගල්‍යයට මධුරා පුරින් ලැබුණු අගනා ක්‍රියා අතර අශ්වයන් ද වූ බව මහාවංශයේ සඳහන් වේ.

අශ්වයා අතිතයේ යුතු කටයුතුවලට යොදා ගෙන ඇත. යුරෝපයේ 7 සියවසේ සිට 14 වෙනි සියවස දක්වා Scythians, Huns හා Vandals වැනි පුරාතන රෝම අශ්වරෝහක හමුදාවන් සිටියේ ය. මෙරට වංශකථාවල හා සාහිත්‍ය කෘතිවල සඳහන් වන පරිදි රජු සතු ව පැවැති වතුරාංගනී සේනාවට අශ්ව හමුදාවක් ද අයන් විය. ක්‍රි.පූ.2 සියවසේ දී කාවන්තිස්ස රජුට අශ්ව හමුදාවක් සිටියේ ය. අශ්වරෝහණය සූසැට කළා ශිල්පවලින් එකකි. අසුන් පිට නැගීම හා අසුන් හික්මතීම මේ ශිල්පයෙහි ප්‍රධාන විෂයෙය් ය.

අශ්වයා මූලික කොට ගෙන නිරමාණය වූ කැටයම විතු මුර්ති දක්නට ලැබේ. මෙරට ඇති සඳකඩපහන, ඉසුරුමුනියේ ඇති මිනිසා හා අශ්ව හිස මනා නිදුසුනාකි. තව ද මාදම්ලේ පුදේශයේ ඇති තනිවැළැලේ දෙවියන්ගේ දේවාලයේ අශ්ව රුවක් ඉදි කර ඇත. 17වන සියවසට අයන් ඇමුබැක්කේ දේවාලයේ ලි කැටයම්වල ද අශ්ව රුප දක්නට ලැබේ.

ඇත අතිතයේ දී අශ්වයා බිලි පූජාවන් සඳහා යොදා ගෙන ඇත. අතිත ඉන්දියාවේ ඇතැම් හින්දු හක්තික රජවරුන් විසින් අශ්ව මේධ යාගය පවත්වා ඇත. අශ්වයකු බිලි කිරීම ප්‍රධාන උපහාරය කොට ඇති මේ සුපුසිද්ධ යාගය වෙවික යාග කර්ම අතුරෙන් වැදගත්ම යාග පූජාවක් ලෙස සැලකිය හැකි ය. රජ පෙළපත අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා පූතුන් ලබා ගැනීම, රජු සියලු යස ඉසුරු ලබා ගැනීම, ඔහුගේ සියලු අහිලාසයන් මූදුන්පත් කරගැනීම, බල ප්‍රතාප වර්ධනය හා අධිරාජ්‍යය වර්ධනය යාගයෙහි අරමුණ විය. මෙහි දී ගිරිරයේ පුර්ව හාගය කඹ පැහැති වූත් අශ්වයෙක් යාග තුමිය මැදැට ගෙන එනු ලැබේ. පූජාවන් පැවැත්වීමෙන් පසුව අශ්වයාට පුරා වසරක් නිදහසේ සැරි සැරීමට ඉඩ ලබා දී ආපසු මුල් තැනටම ගෙන එනු ලැබේ. අනතුරුව උගේ බෙල්ලේත් කේරවලත් වලිගයේත් මුතු ඇට 101 සවි කර සාතනය කරනු ලබයි.

අතිතයේ දී කාසිවලට ද අශ්ව රුප යොදා ගෙන ඇත. ඉන්දියාවේ නිපද වූ ඉන්දු-ග්‍රීක, ගුජරාත් කාසිවල මෙම ලක්ෂණය දැකිය හැකි ය. යුතිච්මෝස් (EuthyDemos) ක්‍රි.පූ.250-220, I යුතුවේස් ක්‍රි.පූ.171-145 වැනි ඉන්දු-ග්‍රීක පාලකයන්ගේ කාසි හා සමුද්‍ර ගුජ්‍රත රජුගේ (ක්‍රි.ව.335-375) අශ්ව මේධ වර්ගය, I වන්ද ගුජ්‍රත රජුගේ (ක්‍රි.ව.375-414) අශ්වරෝහක වර්ගය මෙයට නිදුසුන් වේ (ප්‍රේමතිලක, 1970, 63-67). ජ්‍යෙෂ්ඨෝගේ ඇතැම් කාසිවල ප්‍රතිමුඛයේ හෙලිමස් හෙවත් ග්‍රීක හිරු දෙවියන් අශ්වයන් මත නැගී යන ආකාරයක් දැක් වේ. හිරු දෙවියන් අශ්ව රථයක නැගී ගමන් කිරීම තුළින් පැහැදිලි වන්නේ ග්‍රීක ඉතිහාසය තුළ අශ්වයාට වැදගත් ස්ථානයක් හිමි වී ඇති බවයි.

ආදි යුගවල මිනිසුන් අතර ධාවන තරග ඉතා ජනප්‍රිය විය. ඒ අතර අශ්ව රේස් සඳහා හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. මිනිසා විසින් අශ්වයා හිලැ කරනු ලැබේමෙන් පසු අසුන් පිට යැම

දියුණු විය. අශ්වයන් කරගයට බාවනය කරවීම ආරම්භ වූයේ ම්‍රිතාන්‍ය දුපත්වල ය (හෙටිංජාරවිච්, 1998, 284). රජවරුන්ගේ විශේෂ සැලකිල්ලක් ලද මෙම ක්‍රිඩාව වංශවතුන්ගේත් උසස් පුද්ගලයන්ගේත් ක්‍රිඩාවක ස්වාභාවය ඉසිලිය (හෙටිංජාරවිච්, 1998, 284). අශ්ව රේස් ම්‍රිතාන්‍යයෙහි කොතරම් ජනප්‍රිය වී ද යන් වර්තමානයේ ජාතික ක්‍රිඩාවක් ලෙස සලකනු ලැබේ.

ශ්‍රී ලංකාවට මෙන් ම අසල්වැසි ඉන්දියාවට ද අශ්වයා ආගන්තක සතෙකි. අනුරාධපුර ඇතුල්නුවර කැණීම්වලදී (AG-85 කැණීම් වලෙන්) පොටෝ එෂ්ටිඩාසික යකඩ යුගයට අයත් සංස්කෘතික ස්ථිර අතුරින් අශ්ව දතක් හමු වී ඇත (Deraniyagala, 1992). අංගාර පරීක්ෂාවට අනුව මෙම අශ්ව දත ක්‍රි.පූ.640-546 කාල පරිවර්ත්තයට අයත් වේ. 1982 සිට ජේත්වන ස්ථුපය හා ඒ අවට පරිග්‍රය තුළ සිදු කරන ලද කැණීම්වලින් මේ වන විට අශ්වයින්ට අයත් කඟන්තක දත්, පුරස්වාරවක දත්, වාර්වක දත් හා එක් ප්‍රකුරාවය අස්ථීයක් (incisor teeth, premolar teeth, molar teeth හා astragalus bone) ආදී වශයෙන් නිදරිකා ටක් හමු වී ඇත. තමුන් මේ නිදරිකා කිසිවක කාලනිර්ණය සිදු කර නැත. ශ්‍රී ලංකාවේ අශ්ව ගේ පුරුමයෙන් ම හමුවන්නේ පොටෝ එෂ්ටිඩාසික යුගයේ බව තහවුරු කර ගෙන ඇත. (ජේත්වන ස්ථුප පුරාණය, පිටු:126). ශ්‍රී ලංකාවේ ප්‍රාග් එෂ්ටිඩාසික යුගයේ හෝ පුරුව හොලෝසීන හෝ ඒලයිස්ටොසීන අවධියේ හෝ අශ්වයින් ජීවත් වූ බවට පොසිල සාධක හමු නො වේ (ජේත්වන ස්ථුප පුරාණය, පිටු:126). ක්‍රි.පූ. 900 න් පසු ශ්‍රී ලංකාවට සංකුමණය වූ මානව පිරිස් විසින් මෙම අශ්වයින් මෙහි රැගෙන එන්නට ඇති බවට අනුරාධපුර ඇතුල්නුවර කරන ලද කැණීම්වලින් නිගමනය කර ඇත.

### සාරාංශය

ඉයෝසීන අවධියේ සිට ඒලයිස්ටොසීන අවධිය දක්වා තුතන අශ්වයාගේ පරිණාමය ක්‍රමික ව විකාශනය විය. ගාහාඩුතකරණය කළ සතුන් අතරින් අතිතයේ ප්‍රධාන ස්ථානයක් හිමි වූ අශ්වයාට වර්තමානය වන විටත් එම ස්ථානය අහිමි වී නැත. අශ්වයා බහුවිධ ප්‍රයෝගන ඇති, පහසුවෙන් හික්ම්විය හැකි, යම් යම් දෙයට පුහුණු කළ හැකි සත්වයෙකි. එමෙන් ම අශ්වයා කැළමෙන පුළු ද මුරණ්ඩු වූ ද සතකු නිසා මානසික ස්වාභාවය තේරුම් ගැනීමට අපහසු ය. එසේ වූව ද අශ්වයා මිනිසාගේ අවශ්‍යතාවයන්ට අනුකූල ව හැඩා ගස්වා ගැනීමට හැකි වූයේ සතුන් ගාහාඩුතකරණයේ දී මිනිසා අනුගමනය කළ උවිත ක්‍රියාමාර්ගයන් නිසා ය.

## ආසේය මූලාශ්‍ර හා ලිපි නාමාවලිය

උරුක්ගොඩ, මු. , 1961, සහ වත්ගොන, සිමාසහිත ඇම්.ඩී.ගණසේන සහ සමාගම, කොළඹ  
කොස්තා, ආචාර්ය ජයතිස්ස ද, 1989, සත්ත්ව ලෝකය, එස්.ගොඩගේ සහ සහෙරයෝ, කොළඹ 10  
ග්‍රෑව් සහ නෙවල්, 1964, සත්ත්ව ජීව විද්‍යාව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ  
හෙටිටාරව්ලී.ඩී.ඊ., 1998, කිංහල විශ්ව කෝෂය, සංස්කෘතික දෙපාර්තමේන්තුව  
නන්දිසේන ජී බැඩිලිව හා සිල්වා ඇම්.එච්.ග්‍රිවා, 1996, පරිණාමය, ඇස්.ගොඩගේ සහ සහෙරයෝ,  
කොළඹ 10  
ප්‍රේමතිලක, පී.එල්, 2001, පුරාණ ඉන්දියාවේ කාසි, ඩී ලංකා සංස්කෘතික ගාස්ත්‍රායනය  
විකුමසිංහ, මාර්තින්, 1934, සත්ත්ව සත්ත්වතිය, සරස, සි/ස. සරස (පෙරද්ගලික) සමාගම, නාවල-රාජකීරිය  
විශේෂ්‍යන්දර, එම්.එස් හා විශේෂ්‍යන්දර, සී.එස්, 1987, සත්ත්ව ලෝකය, ඇස්.ගොඩගේ සහ සහෙරයෝ,  
කොළඹ 10

*Marsha A. Levine (2005) Domestication and early history of the horse Domestication and early history of the horse. [pdf]. Available from:- [www.igloo.lv/horses/horseBehaviour.pdf](http://www.igloo.lv/horses/horseBehaviour.pdf)*

*Horse Evolution Over 55 Million Years (10 January 1998) Horse Evolution Over 55 Million Years.[www]. Available from:-[chem.tufts.edu/science/evolution/horseEvolution.htm](http://chem.tufts.edu/science/evolution/horseEvolution.htm)*

The COININDIA Coin Galleries:Greek;Plato( n.d) The Coin Galleries:Bacteria:Plato. [www]. Available from:- [www.coinindia.com/galleries-plato.html](http://www.coinindia.com/galleries-plato.html)

The COININDIA Coin Galleries:Gupta:Samudragupta ( n.d) The Coin Galleries:Gupta: Samudragupta. [www]. Available from:- [www.coinindia.com/galleries-samudragupta.html](http://www.coinindia.com/galleries-samudragupta.html)

The Evolution of The Horse- Epona Institute (2007) The Evolution of The Horse. [pdf]. Available from:- [www.epona-institute.org/app/.../The\\_Evolution\\_of\\_The\\_Horse.pdf?t](http://www.epona-institute.org/app/.../The_Evolution_of_The_Horse.pdf?t)

Understanding horse behavior (n.d) UNDERSTANDING HORSE BEHAVIOR. [pdf]. Available from:- [www.utextension.utk.edu/4h/forms/acrobat/pb1654.pdf](http://www.utextension.utk.edu/4h/forms/acrobat/pb1654.pdf)

1994-1995, ANCIENT CEYLON Journal of Archaeological Survey DNO17